

1. මූල්‍ය ප්‍රකාශන

1.1 අභිතකර මතය

හෝමාගම ප්‍රාදේශීය සභාවේ 2022 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මාගේ වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2022 දෙසැම්බර් 31 දිනට හෝමාගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අභිතකර මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතියට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ අභිතකර මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනී හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) **2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.**
- (ආ) **2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.**

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ පොදු කර්මාන්ත ණයහිමියන් ලෙස රු.142,433,000 ක් කොන්ත්‍රාත් ඇස්තමේන්තු වටිනාකම් පදනම් කරගෙන ගිණුම්ගතකර තිබුණි.	පොදු කර්මාන්ත ණය හිමි රු. 142,433,000 ක මුදල වෙන්කර ඇත්තේ ඇස්තමේන්තු මුදල පදනම් කර ගෙන ඉතිරිවන හෝ වැඩිවන මුදල 2023 වර්ෂයේ අවසන් ගිණුම සකස් කිරීමේදී ණය හිමිලේඛනයෙන් කපා හැරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතු වේ.
(ආ) වත්කම් ලේඛනයේ ඇතුළත් රු.6,067,500ක් වූ ඉඩම් 6ක වටිනාකම ගිණුම්ගතකර නොතිබුණි.	උපලේඛනයට ඇතුළත් නොවූ මෙහි සඳහන් ඉඩම්වල වටිනාකම මුල් ඔප්පු සොයා ගැනීමෙන් පසු 2023 උප ලේඛනයට ඇතුළත් කර නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ඉඩම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු වේ.
(ඇ) සමාලෝචිත වර්ෂය තුළ සිදුකරන ලද ගනුදෙනු 8ක් වෙනුවෙන් ඊට අදාළ වත්කම් සහ වගකීම් ගිණුම් වලට අදාළ ගැලපීම් සිදුනොකර රු.69,176,112ක් කෙරීගෙන යන වැඩ ගිණුම හර කර තිබුණි.	2023 අවසන් ගිණුම තුළින් ජර්නල් සටහන් යොදා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගනුදෙනු ඊට අදාළ වත්කම් සහ වගකීම් ගිණුම්වලට නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතු වේ.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වරිපනම් බදු ගිණුම සහ ලේඛන අතර රු.2,043,248ක වෙනසක් විය.	අධිගාස්තු අයකිරීම දෙවරක් එකතු කර ඇති බැවින් එය ඉවත් වී නිවැරදි විය යුතු බව.	වෙනස්කම් හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතු වේ.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂයය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.68,739,150 ක් වූ ගිණුම් විෂයයන් 2 කට අදාළ විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් කර නොතිබීම නිසා ඒවා විගණනයේදී සතුටුදායක ලෙස නිරීක්ෂණය කළ නොහැකි විය.	අදහස් දක්වා නොමැත.	පරීක්ෂා කළ හැකි ලියවිලි ඉදිරිපත් කළ යුතු වේ.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 128 වගන්තිය	සභාව විසින් භුක්ති විදින ගොඩනැගිලි සහ ක්‍රීඩාපිටි, ඔසු උයන් ආදිය ඇතුළත් ඉඩම් 18ක් හා සුසාන භූමි 36ක් සභාව වෙත පවරාගෙන නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	අයිතිය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් නොපමාව කටයුතු කල යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්ම වූ වියදම රු.37,738,951 ක් වූ අතර ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.215,580,460 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

ආදායම් ප්‍රභවය	2022				2021			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	2022 දෙසැ.31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	2021 දෙසැ.31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	137,990,912	283,704,571	170,489,809	117,009,558	95,552,398	157,163,639	86,947,680	473,754,200
(ii) කුලී	17,167,850	240,392,750	13,463,734	226,929,015	19,557,700	16,325,351	15,250,851	6,474,500
(iii) බලපත්‍ර ගාස්තු	6,100,556	4,062,484	3,946,625	115,859	6,520,634	4,476,838	4,475,838	1,000
(iv) වෙනත් ආදායම් ඵකතුව	359,252,660	981,255,856	431,474,550	549,781,305	293,435,630	277,520,174	272,992,316	4,764,707
	520,511,978	1,509,415,661	619,374,718	893,835,737	415,066,362	455,486,002	379,666,685	484,994,407
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

2.3 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය	
(අ) වරිපනම් බදු	2022 දෙසැම්බර් 31 දිනට සභාවට අයවිය යුතු වරිපනම් බදු වටිනාකම රු.117,006,559 ක් වූ අතර මෙම	2021.12.31 දිනට රු.117,006,559ක හිඟයෙන් රු.22,998,260ක හිඟය පියවා ඇති අතර මේ වන විට හිඟ මුදල	අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකර හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කල යුතු

වරිපනම් බදු මෙතෙක් අයකරගෙන නොතිබුණි.

රු.94,008,299 මුදලක් බව.

වේ.

(ආ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.20,448,623ක් හා මුද්දර ගාස්තු රු.528,133,654 ක් විය.

උසාවි දඩ හා මුද්දර ගාස්තු වෙනුවෙන් තොරතුරු ලබා ගැනීම සඳහා පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත දැනුවත් කර ඇති අතර එමඟින් අදාළ තොරතුරු ලැබීමෙන් පසු සභාවේ ලේඛන යාවත්කාලීන කරන බව.

අයවිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු අයකර ගැනීමට කඩිනමින් පියවර ගත යුතු වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මීගොඩ පොදු වෙළඳපල සඳහා ඇති කරගත් ගිවිසුමේ 03 වගන්තියේ වරදක් හේතුවෙන් 2014 වර්ෂයේ සිට වැරදි ලෙස බිල්කළ බිම්කුලී ආදායම් වටිනාකම වන රු.226,800,000ක් නිරවුල් කරගැනීමට කටයුතු කර නොතිබුණි.	ගිවිසුමේ වගන්තියක ඇති වූ ගැටලු සහගත තත්ත්වය නිසා මෙම මුදල අයවීමට ඇත. මේ දක්වා ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරකාරීත්වය විසින් හිඟ මුදල් ගෙවීම සම්බන්ධව මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව.	ගිවිසුම නිවැරදි කර නිවැරදි හිඟය අයකර ගත යුතුවේ.
(ආ) වත්කම් ලේඛනයේ සටහන් කොට ඇති ඉඩම් 8ක වටිනාකම් තහවුරු කර නොතිබුණි.	උපලේඛනයට ඇතුළත් නොවූ හෝමාගම ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම්වල වටිනාකම මුල් ඔප්පු සොයා ගැනීමෙන් පසු 2023 උප ලේඛනයට ඇතුළත් කර නිවැරදි කරන බව.	ඉඩම් වටිනාකම් අගය කොට වත්කම් ගිණුම් වලට ගැලපීමට කටයුතු කල යුතු වේ.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
බිම් කට්ටි හා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම	අඩුපාඩු අයදුම්පත් නිසා මෙය සිදුවී ඇත. අයදුම්පත්වල අඩුපාඩු කඩිනමින් සකස් කරන ලෙස නැවත අයදුම් කරුවන්ට දැනුම් දීමට කටයුතු කරන බව.	අඩුපාඩු නිවැරදි කර ගෙන අයදුම්පත් සඳහා කඩිනමින් අනුමැතිය ලබා දීමට කටයුතු කල යුතු වේ.

4 ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය
 4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම

ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා තිබුණු කර්තව්‍යයන් 2ක් ඉටුකිරීම සඳහා රු.5,500,000 ක් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන සලසා තිබුණද එම ක්‍රියාකාරකම් මුළුමනින්ම ඉටුකර නොතිබුණි.

(i) වසූ පැටවුන් නියමිත පරිදි ලබා දීමට අදාළ ආයතනය අපොහොසත් වීම හේතුවෙන් නතර කර දැමීමට සිදු වී ඇති බව.

(ii) අදහස් දක්වා නොමැත.

ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමේදී ඒවා ක්‍රියාත්මක කිරීම් ශක්‍යතාවය තහවුරු කර ගත යුතුය.

සංයුති සැලසුම් අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සෑම අපද්‍රව්‍ය කළමනාකරණය

සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 91 කින් ග්‍රාම සේවා වසම් 50 ක පමණ කසළ එකතු කරනු ලබයි. දිනකට කසළ ටොන් 35 ක් පමණ එකතු කරනු ලබන අතර, එම කසළ හෝමාගම නගර මධ්‍යයේ පිහිටි දූව වත්ත කසළ අංගනය වෙත ගෙන එනු ලබයි. නගර මධ්‍යයේ ඇති කසළ අංගනය සඳහා කසළ එකතු කිරීම මගින් නගර අශෝභනය, දුර්ගන්දය හා අපවිත්‍රවීම පිළිබඳව අවධානය යොමු වී නොතිබුණි

ජර්මන් සහයෝගීතා ආයතනය සමග දැනට එකතු කරනු ලබන සම්පූර්ණ නොදිරන අපද්‍රව්‍ය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව.

කසළ එකතු කරන ස්ථානය ගැන අවධානය යොමු කල යුතු වේ.